

**මැටි පහන් පිළිබඳ අධ්‍යායනයක්**  
**(අහයගිරිය හා පොලොන්නරුව කොතුකාගාර ඇසුරින්)**  
**කේ. එම්. අනිල් සුරේණ් කුමාර<sup>1</sup>**

### භැඳීන්වීම

වට්ටගාමිණි අභය රජු (ක්‍රි.පූ.89-77) විසින් ආරම්භ කරන ලද අහයගිරිය විභාරයේ පෙරවාදය සහ මහායාන යන ආගමික දහරාවන් දෙකම පුදුණ කළ පිරිසක් බව ඉතිහාසයේ සඳහන් වේ. පස්වන සියවස පමණ වන විට හික්ෂු සංඛ්‍යාව 5000ක් පමණ වන බව වින ජාතික පාහියන් හික්ෂුව වාර්තා කරයි. ක්‍රි.ව හත්වන සියවස වන විට උත්තරමුලල, කපාරාමුලල, මහනේත්පාමුල සහ වහදුමුල තමින් දියුණු සහ සංචිතානාත්මක ආගමික සහ අධ්‍යාපන ආයතනයක් පැවති බවට ද ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වූ බවට මුලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වේ. අහයගිරිය කැණිම් මගින් දේශීය මැටි පහන් බොහෝමයක් සෞයාගෙන ඇත.

පොලොන්නරුව වෝලයින් මුලින්ම අනුවර කර ගන්නා ලදී. 1070 දී පමණ වෝලයන් පලවා නැරීමට විෂයබාහු රජු සම් විය. මහා පරකුමබාහු රජු කාලය පොලොන්නරු යුතු ස්වරුමය යුතු විය. පසුව විවිධ පාලකයින් රජකමට පත් වූ අතර විවිධ ආක්‍රමණ ද සිදු විය. බුදු දහම හා හින්දු ආගමද ව්‍යාප්ත විය. කැණිම් මගින් මැටි පහන් හා ලෝහ පහන් බොහෝමයක් සෞයාගෙන ඇත.

### කුමවේදය

අහයගිරියහා පොලොන්නරුව කොතුකාගාරයන් සතුව ඇතිමැටි පහන් පිළිබඳ මැනවින් අධ්‍යාය කොට, සම්මුඛ සාකච්ඡා හා ලිඛිත මුලාශ්‍ර පරිශීලනයෙන් දත්ත ඒකරායි කරගනිමින් දත්ත විශ්ලේෂණය සිදුකිරීම.

### ප්‍රතිඵල හා සාකච්ඡාව

“තෙල් පහන” වූ කළේ තෙල් මත පදනම් වූ ඉන්දන ප්‍රහවය මගින් හාවිත නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩ ව ආලෝකය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා වස්තුවකි. වර්තමානයේ මෙන් විදුලි ආලෝකයක් නොතිබුණු අනිතයේ, මිනිසා විසින් ගින්දර සෞයා ගැනීම සහ ආලෝක ප්‍රහවයක් ලෙස පහන් හාවිත කිරීම කාලානුරුසී ව සමාජගත වුවකි. මානව සිෂ්ටවාරයේ පරිණාමයන් සමග ආලෝකයේ අවශ්‍යතාවන් සහ එහි හාවිතය ක්‍රමානුකූලව සංවර්ධනය වී තිබේ.

<sup>1</sup> මුල් ලමාවිය අධ්‍යාපන සංවර්ධන නිලධාරී, දිගුලාගල කොට්ඨාසය, මුල් ලමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරිය, anilsureshkumararnew@gmail.com

ඒන්ද ගින්දර දැල්වීම ප්‍රධාන හා මුලික ම අවස්ථාව ලෙස සඳහන් කළ හැකි ය. මිශ්‍යා විශ්වාස ලොව පහළ වුයේ මත්‍යාෂය ශිෂ්ටවායට පත්වීමට පෙර සිට ය. වනයේ ස්වභාවික ව තැනුණු ආරක්ෂිත ස්ථානවල පිවත් වූ මුළුන්ගේ පිවිතය පවත්වාගෙන යාමට ස්වභාවික වස්තුවක් වන ගින්දර ද අවශ්‍ය විය (කුමාර 2017:133).

මිනිසා විසින් පසු කාලින ව ගින්දර දහනය සඳහා පමණක් නොව නොයෙක් ආකාරයේ අරමුණු උදේශා ද ආලෝකය කළමනාකරණය කරගැනීම් සඳහා ද, කාලානුරුපිට යුගයෙන් යුගයට වෙනස් අයුරින් හාවිතයට ගත් බව ද පැහැදිලි කරගත හැකි ය. ගින්දර දහනය සඳහා පමණක් නොව නොයෙක් ආකාරයේ අරමුණු උදේශා ද ආලෝකය කළමනාකරණය කරගැනීම් සඳහා ද, කාලානුරුපිට යුගයෙන් යුගයට වෙනස් අයුරින් හාවිතයට ගත් බව ද පැහැදිලි කරගත හැකි ය. ගින්දර, ආලෝකය ලබාගැනීම යන පරමාර්ථය ඉලක්කකොට ගෙන විකාශනය විමේ දී නොයෙකුත් අවස්ථා තුළ සිදු කරන ලද අත්හදා බැඳීම් මස්සේ බිජි වූ නිරමාණයන්ගෙන් මේ බව තහවුරු කරගත හැකි ය. පහන, ආලෝකය ලබා ගැනීම, එය පවත්නා කාලය දිරිස කරගැනීම, ආලෝකයේ තිව්‍යාවය, ජ්‍යෙෂ්ඨ උපකරණයක් ලෙස ආලෝකය හාවිතයට ගැනීම ද සංචරිත අවස්ථාවන් වේ. (එම 2017:133).

අනුරාධපුර අවධියේ කෙතරම් තාක්ෂණයකින් හෙවි මැටි මෙවලම් දක්නට ලැබූණ ද රේ සාපෙක්ෂව ලැබේ ඇති මැටි පහන් ප්‍රමාණ අඩුය. අහයිරිය හා ජේතවනය සහ මහාවිභාර ව්‍යාපෘතින් මගින් ලැබේ ඇති මැටි පහන් අඩු ප්‍රමාණයකි. මෙම මැටි පහන් දියුණු ලක්ෂණයන්ගෙන් නොර රජ බවින් යුත්ත වේ. නමුත් පොලොන්නරු ව්‍යාපෘතිය මගින් සොයාගෙන ඇති මැටි පහන් තරමක් දුරට දියුණු ලක්ෂණ දැකිය හැක.

### මැටි පහන් වර්ගිකරණය

පුරාවිද්‍යාත්මක වර්ගිකරණය ලෙස සරලවම හඳුන්වනු ලබන්නේ පුරාවිද්‍යාත්මක දත්ත ඒවායේ ගුණාග අනුව, ලක්ෂණ අනුව කාණ්ඩ කිරීම සහ පංති වලට බෙදීමයි. පුරාවිද්‍යාත්මක වර්ගිකරණය කුම කිහිපයකට සිදු කරනු ලබයි. එනම් හැඩිය අනුව, ප්‍රමාණය .අනුව අමුදුව්‍ය අනුව ,කාර්යය අනුව අදි වයයෙන් වේ. කැණීම් හා ගවේෂණ මගින් නමුවන පුරා කාන්ති එනම්විදුරු, පබල, අස්ථී අවශේෂ, ශිලා අවශේෂ, මැටි බදුන් කැබලිවැනි ඕනෑම පුරාකාතියක් ඉහත ආකාරයට වර්ගිකරණය කිරීමට හැකිවේ. බස්නායක සහ හෙවිරීගේ, පුරා හාණ්ඩ වර්ගිකරණය කළ යුතු ලක්ෂණ, ගුණාග තුනක් පෙන්වාදේ,

- 1.) වරණ මගින් හෝ වෙනත් ක්‍රමයකින් මත්‍යිට සරසා තිබෙන ලක්ෂණය.
- 2.) හැඩතල මගින්, පෙන්වා තිබෙන ආකාතිමය ලක්ෂණ
- 3.) අමුදුව්‍ය, පුරා හාණ්ඩය බවට පත් කිරීමේ දී යොදාගත් තාක්ෂණික ලක්ෂණ හෝ ගුණාග

පොලොන්නරුව හා අහයිටි කොඩුකාගාරය සතුව ඇති මැටි පහන් හැඩය, ප්‍රමාණය, අමුදව්‍ය, කාර්යය අනුවවර්තිකරණය කළ හැකිය. හැඩය අනුව බැලීමේ දී

01. පැතලි තලයක තැබූ හැකි පහන්
02. ආධාරක සහිත පහන්
03. උච් එල්ලා තැබූ පහන්

පැතලි තලයක තැබූ හැකි පහන් බහුලව දක්නට ලැබේ. මෙම පහන් මෝ ආයනයක හෝ පහන් වැටක තැබූ හැකි අසුරින් නිර්මාණය කර ඇත. මෙහි තෙල් පුරවන කොටස පැතලි හා බොකුවූ ආකාරයෙන් දැකිය හැකි ය. මෙම වර්ගයේ පහන්වල මොස්තර සහිත හා රහිත ද දක්නට ලැබේ. මෙහි මොස්තර වශයෙන් නෙළුම් පෙනි ආකාර සැරසිලි, තිත්, බිංදු හා විවිධ රේඛා සහිත ජාමිතික රටා දැකිය හැකි ය. පහනේන් තිරය දැමීමට හාවිතා කෙරෙන කෙමිය සහිත පහන් ගැඹුය මත පිටත තිරුවක් නිර්මාණ කොට එමත මොස්තර නිර්මාණය කර ඇත. වසන්තාකාර බොකුවූ පහන් ද ලැබූ ඇත. මෙහි පහන් තිරය යොදන කෙමියෙන් තොරවේ. පහන්තිර 1,4,6,8 සහිත මැටි පහන් දැකිය හැකි ය.

ආධාරක සහිත මැටි පහන් කිහිපක්ම පොලොන්නරු කොඩුකාගාර සතුව ඇත. තමුන් අහයිටිය කොඩුකාගාරය සතුව ආධාරක පහනක් යැයි අනුමානකල හැකි මැටි බදුන් කොටසක්ද, එමෙන්ම දැව හෝ ශිලා කණුවක තබා ගැටුගැසී හැකි පහන් ද හමුවේ. රාජකීය සහ ආගමික හා වෙන් ගොඩනැගිලි ආලෝකකරණය සඳහා මෙම පහන් යොදාගන්නට ඇත. පොලොන්නරුවෙන් හමුවන සිංහ රුප හතරක් සහිත ආධාරක සහිත මැටි පහන හා බෝකාල ස්වරුපය ගන්නා තිර හයක් දැමීය හැකි උස දැල වශයෙන් 80cm පමණ වූ පහන විශිෂ්ට නිර්මාණයෙන් වේ. මෙම ආධාරක සහිත මැටි පහන්වල ආහාෂයෙන් වර්තමානයේ හාවිතා කරනු ලබන කුකුලා පහන නිර්මාණය වන්නට ඇත.

උච් එල්ලා තැබූ පහන් වර්ග පමණක් පොලොන්නරු කොඩුකාගාර සතුව ඇත. මෙම පහන් වර්ගය හාවිතය ඉතා සංකීර්ණය. බාහිර හැඩය බෝකාලයක ආකාරය පෙන්වුම් කරන අතර අග සහ මුළ කොටස ඉවත් ලබු ගෙඩියක ස්වරුපය ගනී. පහනේ ඉහළ සහ පහල යන අග දෙකම කුහර දෙකින් යුක්ත වේ. ඉහළ ගැටුයේ මෙම පහන එල්ලා තැබීම සඳහා ආධාරක කුරක් හෝ ලණුවක් වැනි දෙයක් යේදීමට හාවිතා කළ කුඩා සිදුරු දෙකින් යුක්තය. පන්දමක් සඳහා තිරයක්(අබයක්) යොදන ආකාරයට ඇබය තදින් සවිවන පරිදි පහනේ පහල අගයේ පිටතට තෙරා ඇති මුව කුලට සවිකොට පහනේ ඉහළ අගයේ ඇති විවරය තුළින් තෙල් දැමීය යුතු ය. එවිට මෙම පහනේ බද(ගෙඩිය) තුළ ඇති තෙල් තිරය කරා නිරන්තරයෙන් ගළා එයි. එහෙත් මෙම කුමයට පහන දැල්වුයේ නම් විගාල වශයෙන් තෙල් වැයිවීමට හා අපතේ යා හැකිය. ඒ සඳහා මුවන් යමිකිසි උපක්‍රමයක් යෙදුවාද යන්න විමසිය යුතුය. මිට අමතරව මෙම පහන් සඳහා කැකුන ඇත වැනි තෙල් සහිත ඇට වර්ගයක් තලා තිරය සමග මුහු කොට දැල්වීමට

කරන්නට ඇතැයි ද මතයකි. මෙම පහන උඩ එල්ලා පාවිච්චි කළ බවට ඇති සාධක වන්නේ ඉහළ ගැටියේ ඇති කුඩා සිදුරු දෙක හා පහල ගැටියේ හා එහි සිට කුමයෙන් ඉහලට කඩ පැහැ ගැනීමේ තිබිමයි. මෙම කඩ පැහැගැනීමේ බහුල දැකිය නොහැකිය. එසේම මෙම පහනේ බඳේ හැඩය නිසා දැල්ල ඉහල එම වැළකෙයි. එහෙයින් පහන එල්ලා තබන රඳවනයට හානියක් නොවේ(අනුරතිස්ස 1999:74). මෙවැනි පහන් තිස්සමහාරාම යටාල වෙහෙරින් ද ලැබේ ඇත. මෙහි උස 18cm පමණ වේ.

වර්ණය අනුව බැලීමේ දී විවිධ වර්ණයන් යුත්ත මැටි පහන් හමු වී ඇත. මත්සල් පාංශ වර්ණ සටහන මේ සඳහා උපයෝගී කරගෙන ගෙන ඇත. වර්ණ ආලේප කරන ලද පහන් ද හමුවේ.

- අඟ වර්ණය(5 වයි ආර් 5/1)
- තද රතු පැහැති අඟ (10 වයි ආර් 3/1)
- රතු පැහැති කඩ (10 ආර් 2.5/1)
- දුර්වල රතු (10 ආර් 4/2)
- තද රතු පැහැති දුමුරු (5 වයි ආර් 3/1)
- ආ රතු මිශ්‍ර දුමුරු (5 වයි ආර් 6/4)
- කහ මිශ්‍ර රතු (5 වයි ආර් 6/4)
- දුවර්ණ රතු (10 ආර් 3/4)
- තද දුමුරු (7.5 වයි ආර් 5/6)
- රෝස (5 වයි ආර් 7/4)

මැටි පහන් ප්‍රමාණය අනුව බැලීමේ දී පහත ආකාරයට වරශකළ හැකිය.

- කුඩා ප්‍රමාණ(විෂ්කම්ජය 07cm අඩු)
- මධ්‍ය ප්‍රමාණ( විෂ්කම්ජය 7cm-15cm අඩු)
- විශාල ප්‍රමාණ( විෂ්කම්ජය 15cmවැඩි- ආධාරකය සහිතව)

කාර්යය අනුව ද බැලීමේ දී රාජකිය ගොඩනැගිලි, වැදි හා වෙනත් ගොඩනැගිලි ආලේකමත් කිරීමටත් හා ආගමික වශයෙන් පුජාර්ථය පදනම් කරගෙන පහන් හාවිතා කොට ඇත. පහන් නිර්මාණය සඳහා අමුදව්‍ය වශයෙන් මැටි හා ලේඛ හාවිතා කර ඇත. බහුලව මැටි හාවිතා කර ඇති පහන් අභයගිරිය සතුව හමු වී ඇත. නමුත් පොලොන්නරුව සතුව නිර්මාණක්මක ලේඛ පහන් ද හමුවේ. දැශගම කොටවෙහෙර දාගැබ මහාවංශයේ සඳහන් 1 වන පැරකුම් රුපන් ස්ථානයේ ඉදි කළ දාගැබ බව මුළින් සඳහන් කරන්නේ 1930 දී එව්.චිඩිලිවි. කොඩිරින්ටත් මහතාය. ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ කියන කරුණු

සහාර කර ගැනීමට කැණීම් ආරම්භ කරන්නේ 1947 දිය. මේ පුරා වස්තු අතරින් ලෝක ප්‍රසිද්ධ නිරමාණයක්ද හමුවිය. එනම් ද්‍රව්‍යීතික විද්‍යාවේ හා සෞන්දර්ය නිරමාණයේ සංකලනයක් වූ ලෝකයි ඇත් පහතයි. මෙම සුවිශේෂී පහනේ නිරමාණය හා ක්‍රියාකාරීත්වය තුළින් අපේ පැරණි ශිල්පීන්ගේ විද්‍යාත්මක, තාක්ෂණික හා කලාත්මක හැකියාව කොතොක්දී මැනගත හැකිය(කුමාර 2017:134).හින්දු ආගමික ලෝහ පහන් ද පොලොන්නරුවෙන් හමු වී ඇත.

### **නිරමාණ තාක්ෂණය**

සුදුසු මැටි වර්ග සොයා ගනීමින් මැටි පදම් කිරීමෙන් පසුව අවශ්‍ය හා ජ්‍යෙෂ්ඨ හෝ උපකරණය සකසේරුව හා අව්‍යුවක් හාවිතයෙන් නිරමාණය කරනු ලබන අතර පසු වියලිමෙන් අනතරුව පොරණුවක දමා පිළිසියීමට ලක් කිරීමෙන් සරලවම මැටි පහන් නිරමාණය කර ගත හැකිය.

### **නිගමනය**

අහයගිරියහා පොලොන්නරුව කොනුකාගාරය සතු ඇති මැටි පහන් දෙස බැලීමේ දී අනුරාධපුර යුගයේ දී ඉදිකිරීම් සඳහා පාඩාණයන් බහුලව හාවිතා කර ඇති බැවින් දියුණු මැටි පහන් දැකිය නොහැකි බවත්, පොලොන්නරු යුගයේ දී ඉදිකිරීම් සඳහා බහුලව මැටි මාධ්‍ය උපයෝගී කරගෙන ඇති නිසා තරමක් දුරට දියුණු ලක්ෂණ ඇති මැටි පහන් දැකිය හැකි අතර හින්දු ආගමී ද බලපැම නිසා ආගමික කටයුතු සඳහා මැටි පහන් හාවිතා කරන්නට ඇති බවත් සිතිය හැකි ය.

### **ආග්‍රිත ග්‍රන්ථ**

- මහාචාර්ය. (1955). (සංස්.), විරසේකර .පි., අනුලා මුදණාලය.  
 අනුරතිස්ස, ඩී.එම. (1999). පොලොන්නරුව ආලාභණ පිරිවෙන ව්‍යාපෘතිය මගින් සොයාගනන්නා ලද මැටි පහන්, සංස්කෘතික පුරාණය, මධ්‍යම සංස්කෘතික අරමුදල. කුමාර දිපේත, ඩී. පි. (2017). Proceeding of the Natioíl Archaeological Symposium,දැදිගම කොට්ටෙහෙර ඇත් පහනෙහි මානව හාවිත ය හා සැලසුම් සංකල්ප පිළිබඳ අධ්‍යනයක්, Department of Archaeology,Ministry of Education